



දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
 வாழ்வினளமுச்சி அபிவிருத்தி திணைக்களம்
 Department of Divineguma Development

1 වන අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
 1ம் கட்டடம், 4 வது மாடி, செத்திரிபாய பத்தரமுல்ல
 1st 4th floor, Sethsiripaya ,Battaramulla

දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

දිවිනැගුම ප්‍රජාමූල බැංකු පරිගණකගත කිරීම.

දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති පරිගණකගත කිරීමේ වැඩ සටහනේ නියමිත ව්‍යාපෘතිය යටතේ බැංකු 8 ක් සඳහා පරිගණක ලබා දී අවශ්‍ය පුහුණුවද ලබා දීමෙන් පසු පරිගණක මෘදුකාංගයෙන් රාජකාරි කටයුතු සිදු කරමින් පවතී.

02. සමස්ත බැංකු පද්ධතියම කඩිනමින් පරිගණකගත කිරීමට ගරු විෂයභාර අමාත්‍යතුමා උපදෙස් ලබාදී ඇත. පරිගණකගත කිරීමේ මෘදුකාංගය බැංකුව වෙත හඳුන්වා දීමට පෙර බැංකුව විසින් මූලිකව ඉටුකල යුතු කාර්යයන් කීපයක් ඇත.

03. ඒ අනුව සෑම බැංකුවකම නිලධාරීන් විසින් කඩිනමින් ඉටුකල යුතු කාර්ය වන්නේ මේ සමග අමුණා ඇති ඇමුණුම 01 හා ඇමුණුම 02 ආකෘති පත්‍ර වන බැංකු පරිගණකගත කිරීමට අදාල මූලික තොරතුරු වාර්තා සම්පූර්ණකර ලඟ තබා ගැනීමයි. ඊට අමතරව බැංකුවේ ගනුදෙනුකරුවන් සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රැස්කර ගැනීමේ ආකෘති පත්‍රය (cus 01 හා cus 02) සම්පූර්ණ කර ලඟ තබා ගැනීම සඳහා කටයුතු කල යුතුය. (KYC = Know Your Customer) cus 01 හා cus 02 ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට අදාල උපදෙස් මේ සමග ලබා දී ඇත. මෙම කටයුත්ත නිසි ලෙස සම්පූර්ණ කිරීම පරිගණකගත කිරීමේ කටයුත්ත සාර්ථකව හා කඩිනමින් සිදු කිරීමට හැකි වනු ඇත.

04. එබැවින් මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ දිස්ත්‍රික්කයේ සියලුම බැංකු වෙත මේ පිළිබඳව දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දී පරිගණක පුහුණුව සඳහා පැමිණෙන විට එම දිනට ආසන්න පෙර මාසයේ අවසන් දිනට යාවත්කාලීන කර ඉහත වාර්තා රැගෙන එන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

05. ඉහත තොරතුරු සකසා ගන්නා බැංකු වෙත කඩිනමින් පරිගණක මෘදුකාංගය හඳුන්වා දී අවශ්‍ය පුහුණු කටයුතු ඉටුකර දෙන බව වැඩිදුරටත් කාරුණිකව සඳහන් කරමි.

(Handwritten Signature)

සුනන්දා පියසිලි

අධ්‍යක්ෂ ක්ෂුද්‍ර මූලා

- පිටපත් :- 01. ඒ.කේ. දංගල්ල මහතා ගරු අමාත්‍යතුමාගේ උපදේශක - කා.දැ.ස.
- 02. අධ්‍යක්ෂ ජනරාල්, දි.සං.දෙ. - කා.දැ.ස.
- 03. අධ්‍යක්ෂ පුහුණු, දි.සං.දෙ. - කා.දැ.ස.
- 04. ප්‍රධාන අභ්‍යන්තර විගණක, දි.සං.දෙ. - කා.දැ.ස.
- 05. භීරාන් ප්‍රසන්න මහතා, පද්ධති විශ්ලේෂක, දි.සං.දෙ. - කා.දැ.ස.